

මාසික විවරණිකාව

2012 ජූලි



ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව

විවරණිකාව

62 වැනි වෙළුම 07 වැනි කලාපය

2012 ජූලි

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණිකාව, මාණ්ඩලික සංස්කාරක කමිටුවක විධානයන් යටතේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලැබේ.

නිල වාර්තා හා පෞද්ගලික නම්වලින් පළ කෙරෙන ලිපි හැර, මෙහි පළවී ඇති අනෙකුත් අර්ථ කථනයන් සහ අදහස් සම්බන්ධයෙන් එම කමිටුව විසින් වගකීම දරනු ලැබේ. එසේ වුවද, මෙම අර්ථ කථනයන් සහ අදහස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අදහස් ලෙස පිළිගත යුතු නොවේ.

හිමිකම් ඇසුරුණු බව දක්වා ඇති අවස්ථාවන්හි දී හැර, මෙම විවරණිකාවෙහි පළවෙන ඕනෑම කරුණක් පූර්ව අනුමැතියක් නොලබා සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ නැවත පළ කිරීමට හෝ පරිවර්තනය කිරීමට අවසර ඇත. එහෙත් එසේ නැවත පළ කිරීමේදී හෝ පරිවර්තනය කිරීමේ දී එම කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ විවරණිකාවෙන් උපුටා ගත් බව සඳහන් කළයුතුය.

ISSN 1391 - 3654

පටුන

	පිටුව
1 වන කොටස - මාසික සිදුවීම්	05
2 වන කොටස - පුවත්පත් නිවේදන - 2012 ජූලි	06
1. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2012 ජූලි	06
2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව	07
3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම යටතේ නමවන සහ අවසාන වාරිකය වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 415 ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණි	07
4. මැයි මාසයේ විදේශ වෙළෙඳාමේ ක්‍රියාකාරීත්වය	08
5. 2012 ජූලි මාසයේ උද්ධමනය	10
6. කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකය	11

1 වන කොටස

මාසික සිදුවීම්

2012 ජූලි

රාජ්‍ය මූල්‍ය

- අළුත් කළ හෝ ශීතකළ මසුන් සහ හිමායිත මසුන්, වියළි හාල්මැස්සන්, කරවල, අර්තාපල්, ලොකු එරුණු සහ ටින් මාළු ආනයනය කිරීමේදී අයකළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරන ලදී.
- සියළුම මාණ්ඩලික නිලධාරීන් සඳහා ගෙවනු ලබන විශේෂ දීමනාව මූලික වැටුපෙන් සියයට 5 කින් වැඩිකරන ලදී.

එක්සත් ජනපදයේ හොංකොං සහ ශ්‍රී ලංකා බැංකුවෙන් ලද ණය

ග්‍රාමීය ප්‍රදේශවල වානේ භාවිතා කරමින් පාලම් 210 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා 2012 ජූලි මස 24 වැනි දින ශ්‍රී ලංකා රජය සහ හොංකොං සහ ශ්‍රී ලංකා බැංකුව අතර එ.ජ.ඩොලර් මිලියන 44.1 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.78 ක) ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ණය මුදල සඳහා ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික මත සියයට 2 ක වාර්ෂික පොලී අනුපාතිකයක් අදාළ වේ. වසර 3 1/2 ක සහන කාලයකට යටත්ව වසර 13 1/2 ක් තුළදී මෙම ණය මුදල ගෙවා නිම කළ යුතුය.

ලෝක බැංකුවෙන් ලද ප්‍රදාන

උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා 2012 ජූනි මස 11 වැනි දින ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර වි.ගැ.හි. මිලියන 51.1 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 10.10 ක) ප්‍රදානයක් සඳහා ගිවිසුමකට අත්සන් කළහ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ලද ප්‍රදාන

ප්‍රජා වනවගා ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා 2012 ජූලි මස 19 වැනි දින ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර එ.ජ.ඩොලර් මිලියන 4.8 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 641.81ක) ප්‍රදානයක් සඳහා ගිවිසුමකට අත්සන් තබන ලදී.

2 වන කොටස
ප්‍රචන්පත් නිවේදන
2012 ජූලි

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2012 ජූලි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කර මනිනු ලබන උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2012 මැයි මාසයේ දී වූ සියයට 7.0 සිට ජූනි මාසයේ දී සියයට 9.3 ක් දක්වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 5.6 සිට ජූනි මාසයේ දී සියයට 5.8 ක් දක්වා ඉහළ ගියේය.

2012 ජූනි මාසයේ දී උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2011 ජූනි මාසයේදී අඩු පදනමක් පැවතීම, පවත්නා නියඟ තත්ත්වය දේශීය නැවුම් ආහාර මිල ගණන් කෙරෙහි අහිතකර ලෙස බලපෑම සහ මෑතකදී පරිපාලිත මිල ගණන්වල සිදුකරන ලද සංශෝධනයන්ය. මේ අතරම, මුදල් ප්‍රසාරණය වීම තුළින් පැන නගින ඉල්ලුම් අංශයේ පීඩනය අවම කිරීම සඳහා යොදාගන්නා ලද නොයෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වර්ධනය, 2012 අප්‍රේල් මාසයේ වූ සියයට 22.9 සිට 2012 මැයි මාසයේ දී සියයට 20.9 ක් දක්වා අඩු වූ අතර, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබාදුන් ණයෙහි වර්ධනය 2012 මාර්තු මාසයේ දී පැවති එහි ඉහළම අගය වූ සියයට 35.2 සිට 2012 මැයි මාසයේ දී සියයට 33.5 ක් දක්වා අඩු විය. මේ අනුව, වසරේ පළමු මාස පහ තුළදී පෞද්ගලික අංශයට ලබාදුන් ණය වර්ධනය වූයේ සියයට 10.5 කින් පමණි.

මේ අතර 2011 වසරේ දී වාර්තාගත වූ ඉහළම අගයයන් සමග සැසඳීමේදී තාවකාලික දත්තවලට අනුව, මෙම වසරේ පළමු මාස පහේදී ආනයන වියදමෙහි වර්ධනය, වෙළෙඳ හිඟය අඩුකරමින් ශීඝ්‍රයෙන් පහළ බසීමත් පවතියි. ගෝලීය වශයෙන් පවතින ඉල්ලුම අඩුවීමත් සමග බොහොමයක් වෙළෙඳ ද්‍රව්‍යයන්හි ජාත්‍යන්තර මිල ගණන් ද පහළ බැසීමේ ප්‍රවණතාවක් පවතින අතර, එමඟින් ශුද්ධ පදනම මත මෙම වසරේ රටේ ආනයන මත වන පීඩනය තවදුරටත් ලිහිල් විය

යුතු වුවද, ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තවදුරටත් මන්දගාමීව සිදුවීම අපනයන අදායමට ද අහිතකර ලෙස බලපානු ඇත.

විදේශීය අංශය තුළ, ශ්‍රී ලංකාව 2012 ජූනි මාසය අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පස්ත ණය පහසුකම අනුව ඇති කරගත් සියලුම ඉලක්කයන් සපුරාගැනීම නිසා එම පහසුකම යටතේ වූ අවසාන වාර්තය ලැබීමට සුදුසුකම් ලැබීය. මෙම වාර්තය ලැබීම සහ අපේක්ෂිත අනෙකුත් සැලකිය යුතු මට්ටමේ විදේශ විනිමය ලැබීම් සමග ඉදිරි මාසවල දී රටේ විදේශීය අංශය වඩාත් ශක්තිමත් වනු ඇති අතර, 2012 මැයි මස 31 වැනි දින වන විට මාස 3.4 ක ආනයනවලට සමාන වන එ.ජ.ඩොලර් මිලියන 5,815 ක් ලෙස පවතින දළ නිල සංචිතය ද වර්ධනය වනු ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් සහ දැනටමත් ගෙන ඇති මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යටතේ වූ වර්ධනයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, 2012 ජූලි මස 10 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.75 සහ සියයට 9.75 ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරන ලදී.

මිලගට නියමිත මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරනු ලබන දිනය යථා කාලයේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.

2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (ශ්‍රී ලංකාව) වෙනුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව වසර 10 ක පරිච්ඡේද කාලයක් සහිත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථක ලෙස දියත් කර වාර්ෂිකව සියයට 5.875 ක ඵලදා අනුපාතිකයකට මිල කරන ලදී.

මෙය, 2007 වසරේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ එක්සත් ජනපද ඩොලර්වලින් සමන්විත පස්වන පාදක බැඳුම්කර නිකුතුවයි. මෙම ගනුදෙනුවේදී, බැන්ක් ඔෆ් ඇමෙරිකා මෙරිල් ලින්ච්, බැක්ලේස් කැපිටල්, සීටි ගෘප් සහ එච්.එස්.බී.සී. යන ආයතන ඒකාබද්ධ නියමු කළමනාකරුවන්/ඒකාබද්ධ ගනුදෙනු පවත්වාගන්නන් ලෙස කටයුතු කළහ. මහජන බැංකුව මෙම ගනුදෙනුවේ සම කළමනාකරු ලෙස ක්‍රියා කළේය. මෙම බැඳුම්කර නිකුතුව දියත් කිරීමට පෙර, ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව, හොංකොං සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ නගරවලදී සහ ලන්ඩන්හිදී ස්ථාවර ආදායම් ආයෝජනයන්හි ආයෝජකයින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පවත්වන ලදී.

ෆිච් රේටිංග්ස්, මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විස් සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුර්වස් යන ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් මෙම නිකුතුව පිළිවෙලින්, ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව 'BB-' ධන ඉදිරි දැක්මක් සහිතව 'B1' සහ ස්ථාවර දැක්මක් සහිතව 'B+' ලෙස ශ්‍රේණිගත කරන ලදී. ආයෝජකයින්ගෙන් ලද ප්‍රබල අනුග්‍රහය සහ වඩා යෝග්‍ය අස්ථාවේදී වෙළෙඳපොළට නිකුත් කරමින්, 2012 ජූලි 17 වෙනි දින උදෑසනදී ආසියානු වෙළෙඳපොළට මෙම නිකුතුව ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රබල ඉල්ලුමක් සමඟ ඇණවුම ලැබීම වේගවත් වීම නිසා මෙම නිකුතුව සියයට 5.875 ක් ලෙස මිල කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙම තීව්‍ර අනුපාතිකයෙන් පෙන්වුම් කරනුයේ ජාත්‍යන්තර ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි තබා ඇති විශ්වාසය වැඩි දියුණු වී ඇති බවයි.

ඇණවුම් ලැබීම අවසානයේදී 10.5 වාරයක අධි ආයතනව අනුපාතයක් සහිතව, එක්සත් ජනපද ඩොලර් බිලියන 10.5 ක් වූ ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙය ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු විශාලතම ඇණවුම් ප්‍රමාණය මෙන්ම විශාලතම ආයෝජක සංඛ්‍යාව ද වේ. 2011 වසරේ 315 ක් වූ ආයෝජක සංඛ්‍යාව 425 ක් දක්වා ඉහළ යන ලදී. ආසියාව තුළ සියයට 27 ක ප්‍රමාණයක්, යුරෝපය තුළ සියයට 29 ක ප්‍රමාණයක් සහ එක්සත් ජනපදය තුළ සියයට 44 ක ප්‍රමාණයක් සමඟින් මෙම ඇණවුම් මනා ලෙස විසිරී පැවතිණි. සියයට 90 ක ප්‍රතිශතයක් නියෝජනය කරමින් ගෝලීය අරමුදල් කළමනාකරුවන් මෙම ගනුදෙනුවේ ප්‍රධානතම ආයෝජකයන් වූ අතර, බැංකු/පොද්ගලික බැංකු සහ අනෙකුත් ආයෝජකයන් පිළිවෙලින් සියයට 6 ක සහ සියයට 4 ක ප්‍රමාණයකට ආසන්න විය.

මින් පෙර නිකුත් කරන ලද ජාත්‍යන්තර බැඳුම්කර හා සැසඳීමේදී, මෙම ගනුදෙනුව මගින් අරමුදල් රැස් කිරීමේ පිරිවැය අඛණ්ඩ සාර්ථක ලෙස අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාව විසින් මීට පෙර සිදු කළ නිකුතු හතර එනම් 2007 (වසර-5), 2009 (වසර-5), 2010 (වසර-10) සහ 2011 (වසර-10), පිළිවෙලින් සියයට 8.25, සියයට 7.40, සියයට 6.25 සහ සියයට 6.25 යන ඵලදා අනුපාතිකයන් යටතේ මිල කරන ලදී. මෑත මාසයන්හිදී, ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ පැවැති විචලනය සමඟ ගත් කළ, මෙම ඉහළ සාර්ථකත්වය ඉතා සිත් ඇදගන්නා සුළුය.

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම යටතේ නමවන සහ අවසාන වාරිකය වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 415 ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මු.අ.) විසින් සමීපස්ථ ණය පහසුකමට අදාළ අවනත සහ අවසාන විමර්ශනය සාර්ථකව නිම කරමින් 2012 ජූලි 20 වැනි දින වි.ගැ.හි. මිලියන 275.6 (දළ වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 415) ක වටිනාකමින් යුත් නමවන වාරිකය ශ්‍රී ලංකා මහ බැංකුවට මුදාහරින ලදී. මෙම නමවන වාරිකය මුදාහැරීමත් සමඟ, 2009 ජූලි මාසයේ දී සමීපස්ථ ණය පහසුකම යටතේ අනුමත වූ මුළු ණය ප්‍රමාණය වන වි.ගැ.හි. මිලියන 1,654 (දළ වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 2,548) ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත. මෙම සමීපස්ථ ණය පහසුකම සාර්ථකව නිම කිරීම තුළින් ශ්‍රී ලංකාව ජා.මු.අ. සමඟ පැවති දීර්ඝතම සබැඳියාව පිළිබිඹු වන අතර, එම ණය පහසුකම බහු පාර්ශ්වීය ආයතනයකින් මෙතෙක් ලබා ගත් විශාලතම තනි ණය පහසුකම වේ.

මෙම පහසුකමෙහි ප්‍රධාන අරමුණු වූයේ විදේශ සංචිත නැවත ගොඩනංවා ගැනීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සවිමත් කිරීම, මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම සහ දේශීය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමත් ය. ආනයනික මාස 3.5 කට සමාන වන පරිදි විදේශ සංචිත හිතකර මට්ටමකට ගොඩනංවා ගැනීම, අයවැයට හිඟය


පාලනය කිරීම, උද්ධමනය තනි අංකයක මට්ටමේ පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම තුළින් සමීපස්ථ ණය පහසුකම වැඩසටහන යටතේ වූ මෙම සියලුම අරමුණු ශ්‍රී ලංකාව විසින් සාර්ථකව මුදුන්පත් කර ගන්නා ලදී. මේ හා සම්බන්ධව, 2009 වසරේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කර ගත් ප්‍රගතිය සඳහා සමීපස්ථ ණය පහසුකම හරහා ජා.මු. අරමුදල ලබාදුන් ආයතනවය ශ්‍රී ලංකා බලධාරීන් විසින් අගය කරනු ලබයි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජා.මු. අරමුදල සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර, විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කෙරේ.

2012 ජූලි මස 20 වැනි දින ජා. මු. අරමුදලේ විධායක මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කළ අභිප්‍රාය පළ කිරීමේ ලිපිය (LOI) සහ තාක්ෂණික අවබෝධතා ගිවිසුම (TMU) ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ (www.cbsl.gov.lk) පළකර ඇත.

4. 2012 මැයි මාසයේ විදේශ වෙළෙඳමේ ක්‍රියාකාරීත්වය

පසුගිය මාස තුන තුළ දී වෙළෙඳ ශේෂය අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අතර, එය 2012 මැයි මාසයේ දී තවදුරටත් පහළ ගියේය. මාස 18 කට පසුව පැවැති අවම වර්ධනය වාර්තා කරමින්, 2011 මැයි මස සමඟ සැසඳීමේදී 2012 වසරේ මැයි මාසයේ වෙළෙඳ ශේෂය සියයට 2.1 කින් වර්ධනය විය. 2012 වසරේ ප්‍රථම කාර්තුවේදී ගනු ලැබූ ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ගයන්ට ප්‍රතිචාරයක් වශයෙන් 2012 මැයි මාසයේ දී ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 1,575 ක් දක්වා 2011 මැයි මසට සාපේක්ෂව සියයට 6.4 කින් පහත වැටුණි. ප්‍රධාන අපනයන අයිතමයන් කිහිපයකම ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2012 මැයි මාසයේ දී අපනයන ආදායම එ.ජ.ඩොලර් මිලියන 710 දක්වා 2011 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 15.1 කින් පහත වැටුණි.



අන්තර් භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ ආනයන පහත වැටීම හේතුවෙන් 2012 මැයි මාසයේ දී ආනයන වියදම පහත වැටුණි. 2012 මැයි මාසයේදී ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීමත් සමඟ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 11 කින් අඩු විය. 2012 මැයි මාසයේදී මෝටර් රථ ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 57 දක්වා සියයට 31.1 කින් පහත වැටීම හේතුවෙන්, ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 15 කින් පහත වැටුණි. බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත සහ ගෘහ උපකරණ හා දැව භාණ්ඩ සඳහා වූ ආනයන වියදම පිළිවෙලින් සියයට 11.1 කින් සහ සියයට 15.7 කින් වර්ධනය විය. ආහාර කාණ්ඩයට අයත් එළවළු, මුහුදු ආහාර සහ කුළුබඩු සඳහා වූ ආනයන වියදම සැලකිය යුතු අයුරින් පහත වැටුණි. අන්තර් භාණ්ඩ ආනයන වියදම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ බොරතෙල් ආනයන පරිමාව අඩුවීම සහ බොර තෙල් මිල ගණන් සුළු වශයෙන් අඩුවීම පිළිබිඹු කරමින් බොරතෙල් ආනයන වියදම සියයට 51 කින් පහත වැටීමයි. 2011 මැයි මාසයේ දී එ.ජ.ඩොලර් 111.50 ක්ව පැවැති බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයනික මිල 2012 මැයි මාසයේ දී එ.ජ.ඩොලර් 110.73 ක් දක්වා පහත වැටුණි. මේ අතර, රෙදිපිළි ආනයන සියයට 3 කින් පහත වැටුණු අතර දියමන්ති හා අගනා ගල් වර්ග, මූල ලෝහ සහ පොහොර ආනයන වර්ධනය විය. 2012 මැයි මාසයේදී ආයෝජන භාණ්ඩ ආනයන වියදම 2011 මැයි මසට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වූ අතර, දැනට සිදු කෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාකාරකම් මේ සඳහා හේතු විය. ආයෝජන භාණ්ඩ ආනයන අතර, ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්ම යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයනයන් ද වර්ධනය විය. කෙසේවුවත්, 2012 මැයි මාසයේදී ප්‍රවාහන උපකරණ ආනයන වියදම සියයට 2 කින් අඩු විය.

අපනයන ආදායම සැලකීමේදී, 2012 මැයි මාසයේ දී කාර්මික අපනයන ආදායම සියයට 16.2 කින් අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වූයේ ප්‍රධාන භාණ්ඩ වර්ග කිහිපයක ජාත්‍යන්තර මිල ගණන් පහත වැටීමයි. මූලිකවම ජාත්‍යන්තර වෙළෙඳපොළේ කපු මිල ගණන් පහත වැටීම පිළිබිඹු කරමින්, ඇඟළුම් අපනයන ආදායම සියයට 13.5 කින් පහත වැටුණි. 2012 මැයි මාසයේදී මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයන ආදායම සියයට 45.4 කින් වර්ධනය වූ අතර, රසායනික නිෂ්පාදිත අපනයන සියයට 15.8 කින් වර්ධනය විය.

තේ, රබර් සහ පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පැවැති අඩු මිල ගණන් පිළිබිඹු කරමින් කෘෂිකාර්මික අපනයන එ.ජ.ඩොලර් මිලියන 174 ක් දක්වා සියයට 11.5 කින් පහත වැටුණි. කෙසේ වුවත්, 2012 මැයි මාසයේදී කුරුඳු, ගම්මිරිස්, ධාන්‍ය සහ පළතුරු අපනයන ආදායම වර්ධනය විය.

2012 වසරේ ප්‍රථම මාස 5 දී සමුච්චිත ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 8,208 දක්වා සියයට 7.8 කින් වර්ධනය විය. ඛනිජ තෙල් ආනයන වියදම සියයට 20.3 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයන වියදම සියයට 34.6 කින්ද වර්ධනය වීම මෙමගින් පිළිබිඹු කරයි. මෙම කාලපරිච්ඡේදය තුළදී අපනයන ආදායම සියයට 5.4 කින් පහත වැටුණු අතර රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම සියයට 4.9 කින් ද, තේ අපනයන ආදායම සියයට 10.8 කින්ද පහත වැටීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

ගෙවුම් තුලනයේ සේවා ගිණුම වෙත වූ ලැබීම් සලකා බැලීමේදී, සංචාරක ඉපැයීම් 2012 මැයි මාසයේදී 2011 මැයි මාසයට සාපේක්ෂව සියයට 20.6 කින් වර්ධනය වෙමින් එ.ජ.ඩොලර් මිලියන 57 ක් දක්වා වර්ධනය වූ අතර, 2012 වසරේ ප්‍රථම මාස 5 තුළදී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 397 ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 24.9 කින් වර්ධනය විය. 2012 වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 57,506 ක් දක්වා සියයට 17.5 කින් ඉහළ ගිය අතර, ඒ අනුව ප්‍රථම මාස 5 තුළ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 387,622 ක් දක්වා ඉහළ ගියේය. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩිවීමේ ප්‍රවණතාවය තවදුරටත් පෙන්නුමින් 2012 මැයි මාසයේදී එ.ජ.ඩොලර් මිලියන 507 ක් දක්වා සියයට 20කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ අතර, 2012 වසරේ පළමු මාස 5 තුළදී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත ගලා ඒම ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 2,475 ක් දක්වා සියයට 17.7 කින් වර්ධනය විය. ඒ අනුව, ශුද්ධ ජංගම සංක්‍රාම, ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුමේ හිඟය අවම කිරීමට අඛණ්ඩව උපකාරී විය.

2012 වසරෙහි, පළමු භාගයේදී ගෙවුම් තුලනයේ ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් සඳහා සැලකිය යුතු ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණි. 2012 වසරේ ප්‍රථම මාස 5 තුළ දී ප්‍රධාන ව්‍යාපෘති සඳහා ලැබුණු විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 437 ක් ලෙස

ඇස්තමේන්තු කර ඇත. 2012 වසරෙහි ජුනි මාසය අවසාන වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලැබුණු ශුද්ධ ආයෝජන ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 187 ක් විය. මීට අමතරව, 2012 වසරෙහි ජනවාරි - ජුනි කාලපරිච්ඡේදය තුළ දී වාණිජ බැංකුවල දිගුකාලීන ණය ගැනීම් ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 927.5 ක් විය. රාජ්‍ය සුරැකුම්පත් මත වූ විදේශීය ආයෝජනයන්හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මත වූ ශුද්ධ ලැබීම් 2012 වසරෙහි පළමු භාගයේදී, එ.ජ.ඩොලර් මිලියන 441 ක් විය. තවද, 2012 වසරෙහි පළමු මාස 5 තුළදී රජයේ දිගු කාලීන ලැබීම් ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 633 ක් විය. 2012 මැයි මස අවසාන වන විට, දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 5,815 ක් වූ අතර, දළ නිල සංචිත සහ වාණිජ බැංකුවල විදේශීය වත්කම් ඇතුළත් මුළු විදේශීය සංචිත ප්‍රමාණය, එ.ජ.ඩොලර් මිලියන

7,695 ක් විය. විදේශීය සංචිත ප්‍රමාණය ආනයනික මාස වශයෙන් සැලකූ විට, 2012 මැයි මස අවසාන වන විට දී පැවැති දළ නිල සංචිත සහ මුළු විදේශීය සංචිත ප්‍රමාණය පිළිවෙලින් ආනයනික මාස 3.4 කට සහ 4.5 කට සමාන විය. මේ අතර සමීපස්ථ ණය පහසුකම යටතේ නමවන සහ අවසාන වාරිකය වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 415 ක් ලැබීමත්, පස්වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මගින් එ.ජ.ඩොලර් මිලියන 1,000 ක් ලැබීමත් සමඟ 2012 ජූලි මස අවසාන වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කාල පරිච්ඡේදය තුළදී විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් පහත සටහනින් දැක්වේ.

විදේශ අංශයෙහි ක්‍රියාකාරිත්වය

	2011 මැයි (අ) එ.ජ.ඩො. මිලියන	2012 මැයි (ආ) එ.ජ.ඩො. මිලියන	මැයි වර්ධනය (සියයට)	2011 ජන: සිට මැයි (අ) එ.ජ.ඩො. මිලියන	2012 ජන: සිට මැයි (ආ) එ.ජ.ඩො. මිලියන	ජන: සිට මැයි වර්ධනය (සියයට)
අපනයන	836.1	710.1	-15.1	4,255.5	4,023.9	-5.4
කෘෂිකාර්මික	196.8	174.1	-11.5	1,012.7	893.7	-11.8
මෙයින්: තේ	117.5	109.0	-7.3	594.3	530.1	-10.8
කාර්මික	636.3	533.5	-16.2	3,225.0	3,011.2	-6.6
මෙයින්: රෙදිපිළි හා ඇඟළුම්	321.7	278.2	-13.5	1,683.3	1,601.2	-4.9
රබර් නිෂ්පාදිත	78.1	64.1	-17.9	336.2	353.9	5.3
ආහාර, පාන හා දුම්කොළ	32.5	20.3	-37.5	137.6	109.9	-20.2
බනිජ ද්‍රව්‍ය	2.2	1.8	-19.6	14.1	25.9	83.9
ආනයන	1,683.2	1,575.0	-6.4	7,611.5	8,208.1	7.8
පාරිභෝගික භාණ්ඩ	301.6	268.5	-11.0	1,481.3	1,383.5	-6.6
මෙයින්: ආහාර හා පාන වර්ග	125.6	119.0	-5.3	674.3	582.0	-13.7
ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ	176.0	149.5	-15.0	806.9	801.6	-0.7
අන්තර් භාණ්ඩ	1,080.8	972.5	-10.0	4,632.9	4,821.0	4.1
මෙයින්: බනිජ තෙල්	469.2	376.6	-19.7	1,802.8	2,168.1	20.3
රෙදිපිළි හා ඇඟළුම්	200.5	194.5	-3.0	954.6	903.8	-5.3
ආයෝජන භාණ්ඩ	297.9	331.9	11.4	1,477.6	1,989.2	34.6
මෙයින්: යන්ත්‍රසූත්‍ර හා උපකරණ	150.1	164.5	9.6	751.4	920.0	22.4
ප්‍රවාහන උපකරණ	71.6	73.4	2.5	347.4	555.6	59.9
ගොඩනැගිලි ද්‍රව්‍ය	76.0	93.7	23.3	377.3	511.9	35.7
වෙළෙඳ ශේෂය	-847.1	-865.0	2.1	-3,356.0	-4,184.2	24.7
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ	414.5	507.1	22.4	2,103.0	2,475.2	17.7
විදේශීය සෘජු ආයෝජන (ඇ)					437.0	
විවිධ ආයෝජන (ශුද්ධ) (ඈ)	-7.1	4.7	166.2	-66.8	186.5	379.2
වාණිජ බැංකු විසින් ලබාගත් දිගුකාලීන විදේශ ණය (ඉ)					927.5	
සංචාරක ඉපැයීම්	47.5	57.3	20.6	318.1	397.1	24.9

- (අ) සංශෝධිත
- (ආ) තාවකාලික
- (ඇ) ප්‍රධාන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත කළ විදේශීය සෘජු ආයෝජන ලැබීම් (ණය ඇතුළුව) 2012 ජනවාරි - මැයි දක්වා වන කාලපරිච්ඡේදය සඳහා වාර්තා කර ඇත. මෙම ඇස්තමේන්තු ආයෝජන මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන සමීක්ෂණයට අනුව වෙනස් විය හැක.
- (ඈ) විවිධ ආයෝජන (ශුද්ධ) ජුනි මාසය සඳහා වාර්තා කර ඇති අතර, අදාළ වර්ෂයන්හි සමුච්චිත අගයන් ජනවාරි සිට ජුනි මාසය දක්වා වේ.
- (ඉ) වාණිජ බැංකු විසින් ලබාගත් දිගුකාලීන විදේශ ණය 2012 ජනවාරි සිට ජුනි මාසය දක්වා වාර්තා කර ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව
ශ්‍රී ලංකා මහ බැංකුව


5. 2012 ජූලි මාසයේ උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද.) (2006/07 = 100) මගින් මනිනු ලබන උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත පූර්ව මාසයේ පැවති සියයට 5.8 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ නැගිණි.

ප්‍රධාන වශයෙන්ම, ආහාර කණ්ඩයේ මිල ගණන්වල සිදු වූ ඉහළ යාම නිසා ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය 2012 ජූනි මාසයේ පැවති සියයට 9.3 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 9.8 දක්වා ඉහළ නැගිණි.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මූලික උද්ධමනය අඛණ්ඩව දස වැනි අනුයාත මාසයටත් එහි පහළ යාමේ නැඹුරුව පවත්වා ගනිමින් 2012 ජූනි මාසයේ පැවති සියයට 5.7 හි සිට ජූලි මාසයේ දී සියයට 5.5 දක්වා ළඟා විය. ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පූර්ව මාසයේ පැවති සියයට 5.8 හි සිට 2012 ජූලි මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. කො.පා.මි. දර්ශකය නිරපේක්ෂ වශයෙන් 2012 ජූනි මස පැවති 165.2 හි සිට ජූලි මාසයේ දී 166.7 දක්වා ඉහළ නගිමින් පූර්ව මාසයට සාපෙක්ෂව සියයට 0.9 කින් ඉහළ ගියේය. දර්ශකයේ මෙම මාසික ඉහළ යාම කෙරෙහි ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේ (සියයට 1.6 කින්) මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන්ම දායක වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ (සියයට 0.3 කින්) මිල ගණන් ඉහළ යාම ද හේතු විය. කො.පා.මි. දර්ශකයේ ආහාර

කාණ්ඩයෙහි ඉහළ නැගීම කෙරෙහි සහල්, පොල්, මාළු, සීනි, පළතුරු, එළවළු සහ පිළියෙළ කළ ආහාරවල මිල ගණන් ඉහළ යාම දායක විය. තිරිඟු පිටි, ඉන්ධන සහ කිරිපිට්ටල මිල ගණන් ඉහළ නංවමින් කළ සංශෝධන මගින් පිළියෙළ කළ ආහාර මිල මත කාල පමාවකින් පසු බලපෑමක් ඇති විය. කෙසේ වුවද, මෙම මාසය තුළ රතු එෆ්ෂු, ලොකු එෆ්ෂු සහ දෙහි ආදියෙහි මිල ගණන්වල අඩු වීමක් වාර්තා විය. ආහාර නොවන කාණ්ඩයෙහි සෞඛ්‍ය (සියයට 1.9 කින්); රෙදිපිළි හා පාවහන් (සියයට 1.1 කින්); ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු (සියයට 1.1 කින්); විවිධ භාණ්ඩ හා සේවා (සියයට 0.2 කින්); ප්‍රවාහන (සියයට 0.1 කින්) යන උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ නැගිණි. කෙසේ වුවද, 2012 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එල්.පී.ගැස් මිල පහළ දැමීම හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගැස් හා අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයේ මිල ගණන්වල සියයට 0.3 ක අඩු වීමක් වාර්තා විය. මේ අතර, සන්නිවේදනය; විනෝදාත්මක හා සංස්කෘතික; සහ අධ්‍යාපන උප කාණ්ඩයන්හි මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.



**06. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද)
2010, 2011 සහ 2012**

(2006/07= 100)

මාසය	දර්ශකය			මාසික වෙනස්වීම %			ලක්ෂ්‍යමය වෙනස්වීම %			වාර්ෂික සාමාන්‍ය වෙනස්වීම %		
	2010	2011	2012	2010	2011	2012	2010	2011	2012	2010	2011	2012
ජනවාරි	140.4	149.2	154.8	1.9	1.4	0.3	7.1	6.2	3.8	3.2	6.1	6.5
පෙබරවාරි	141.1	151.3	155.4	0.5	1.4	0.4	7.5	7.2	2.7	3.3	6.1	6.1
මාර්තු	139.8	150.6	158.8	-0.9	-0.5	2.2	7.2	7.7	5.5	3.4	6.2	5.9
අප්‍රේල්	138.4	150.6	159.8	-1.0	0.1	0.6	6.8	8.9	6.1	3.8	6.4	5.7
මැයි	140.1	151.5	162.1	1.2	0.6	1.4	5.6	8.2	7.0	3.9	6.6	5.6
ජූනි	141.2	151.2	165.2	0.8	-0.2	1.9	5.1	7.1	9.3	4.3	6.7	5.8
ජූලි	141.2	151.7	166.7	0.0	0.4	0.9	4.4	7.5	9.8	4.6	7.0	6.0
අගෝස්තු	141.4	151.3		0.2	-0.3		5.0	7.0		4.9	7.1	
සැප්තැම්බර්	142.6	151.7		0.8	0.3		5.7	6.4		5.3	7.2	
ඔක්තෝබර්	144.1	151.5		1.1	-0.1		6.5	5.1		5.7	7.1	
නොවැම්බර්	145.7	152.6		1.1	0.7		6.9	4.7		6.1	6.9	
දෙසැම්බර්	147.2	154.4		1.1	1.2		6.8	4.9		6.2	6.7	

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව